

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වාගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ජේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, 2011 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මූල්‍ය තත්ත්වය සහ එදෙනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාර්ථක හා මුදල ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුර්න් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (ශ්‍රී.ල.ගි.පු.)

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 හි 57 ජේදය ප්‍රකාරව සියලු තනතුරුවල රැකියා ප්‍රතිලාභ බැඳීම් ගණනය කිරීම සඳහා පාර්තෝෂීත වර්ගීකරණ කුමය අනුගමනය කළ යුතුය. කෙසේ වුවද, පාර්තෝෂීත වගකීම් ගණනය කිරීමේදී එම කුමය යොදා ගෙන නොතිබුණි.

1.2.2 ගිණුම්කරණ අධ්‍යාපන

පහත දැක්වෙන ගිණුම්කරණ අධ්‍යාපන නිර්ක්ෂණය විය.

- (අ) පොදුගලික බැංකුවක වාණිජ පත්‍ර මත ප්‍රමුඛ පොලී ආදායම සඳහා රඳවා ගැනීම් බඳු අධිකර ගෙවීම සමාලෝචන වර්ෂයේ ආයෝජන ආදායම් ගිණුමට දෙවරක් බැරකර තිබුණු අතර, ඒ අනුව ආදායම රු.3,512,268 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) උකස් තොය මත තොය පාඩු සඳහා සාමාන්‍ය ප්‍රතිපාදනය රු.87,182 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) ගෙෂ පත්‍ර දිනයට බැංකු යාබාවල පැවති අන ඉතිරි තොග විරිනාකම මූල්‍ය ප්‍රකාශනවලින් අන්හැර තිබුණි.
- (ඇ) සාවදා ගණනය කිරීම් හේතුවෙන් ලාභාලාභ ගිණුමේ දැක්වෙන පාර්තෝෂීත ප්‍රතිපාදනය රු.4,297,426 කින් අධ්‍යවෙන් දක්වා තිබුණි.

- (ඉ) ශ්‍රී.ල.ත්.ප. 18 ප්‍රකාරව ස්ථාවර වන්කම් මිලදිගත් දින සිට ක්ෂේර කළයුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළ මිලදිගත් ස්ථාවර වන්කම් සම්බන්ධයෙන් රට අනුකූලී නොතිබුණු අතර, ඒ අනුව ලාභය රු.5,245,781 කින් වැඩියෙන් දක්වා තිබුණි.

1.2.3 පාලන ගිණුම් සැයදීම

ජාලම වන්කම් හා ජාලම වගකීම් ගිණුම්වල දැක්වෙන පිළිවෙළින් රු.8,561,853 ක් හා රු.4,874,419 ක් ව යේ 2004 වර්ෂයේ සිට සැයදීම් කර්මෙන් නොරව පැවතුණි.

1.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2011 රුපසැල්බල 31 දිනට යේ පත්‍රයේ දැක්වෙන එකතුව රු.3,930,045,060 ක්වූ ලැබිය යුතු සමස්ථ ගිණුම් යේ පත්‍රයේ රු.800,625,000 ක් එනම් 20.42% ක් පමණක් 2012 මාර්තු 31 දින දක්වා අදාළ ගණුදෙනුකරුවන් රිසින් සනාථ කර තිබුණි.
- (ආ) 2011 දෙසැම්බර් 31 දිනට යේ පත්‍රයේ දැක්වෙන එකතුව රු.4,217,183,260 ක්වූ ගෙවිය යුතු සමස්ථ ගිණුම් යේ පත්‍රයේ රු.1,834,246,525 ක් එනම් 43.35% ක් පමණක් 2012 මාර්තු 31 දින දක්වා අදාළ ගණුදෙනුකරුවන් රිසින් සනාථ කර තිබුණි.
- (ඇ) රජයට ගෙවිය යුතු රු.134,321,918 ක්වූ උපත්‍රිත පොලිය දීම්ක කාලයක සිට නිරවුල් කිර්මෙන් නොරව පැවතුණි.
- (ඈ) රිරිඛ ආයතනවලට හා බැංකුවේ නිලධාරීන්ට 2009 සිට 2011 වර්ෂය නොවා ගෙවන ලද එකතුව රු.412,080 ක්වූ අන්තිකාරම් 2012 මැයි 08 වන රිට්න් නිරවුල් කර නොතිබුණි.

1.2.5 නීති, රිති, රෙගුලාසි හා කළමනාකරණ නීත්තාවලට අනුකූල නොවීම

පහත දැක්වෙන අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නිර්ක්ෂණය විය.

නීති, රිති, රෙගුලාසි ආදියට යොමුව

අනුකූල නොවීම

- (අ) බේලිමවස්ස/2011/01 දරන දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝගයේ iv වගන්තිය

බැංකුව රිසින් අයේනමේන්තුගත එකතුකළ අගය මත බඳු අදාළ වාර්ෂිකව ගෙවා නොතිබුණි.

- (ආ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පත්‍රයෙන් 133 වගන්තිය නියමිත දිනයන්ට ආදායම් ප්‍රකාශයන් ලබා ගැනීමට හා රඳවාගැනීමේ බදු ගෙවීමට නොහැකිවූ අවස්ථා ගණනාවක් විය.
- (ඇ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිත්ස්යි/2002/02 දරන හාණ්ඩාගාර ව්‍යුලෝඛය පර්ගනක උපාග හා මාද්‍යකාංග සම්බන්ධයෙන් ලේඛනයක් පවත්වා නොතිබුණි.
- (ඈ) 2011 පෙබරවාරි 11 දිනැති අංත එර්ඩී 57 දරන රාජ්‍ය ව්‍යාපාර ව්‍යුලෝඛය “බඩල්කුමුර” රෝහල ඉදිකිරීම සම්බන්ධයෙන් රු.2,200,000 ක් ගෙවීම සඳහා මුදල හා කුමසම්පාදන අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.
- (ඉ) මුදල රෝහලයි 395 (ඇ)
- මගනුවර ගාබාට විසින් 2011 ජූනි, ජූලි හා අගෝස්තු මාස සඳහා බැංකු සැසයුම් ප්‍රකාශ පිළියෙළ කර නොතිබුණි.

1.2.6 බලය නොලන් ගනුදෙනු

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) මහා හාණ්ඩාගාරයෙන් විධිමත් අනුමැතිය ලබා ගැනීමකින් තොරව සේවකයින් විසින් දැර්ය යුතු රු.10,867,064 ක් වූ උපයන විට ගෙවීම බදු බැංකුව විසින් ගෙවා තිබුණි.
- (ආ) සහාපතිවරයාගේ කොට්ඨාසික කාඩ් බිල්පත ප්‍රතිපූර්ණය කිරීමට හා ණය සීමාව (Credit Limit) රු.250,000 ක් ලෙස පවත්වා ගැනීමට පාලක මණ්ඩල නිරණ අංක 10/06/80 මගින් අනුමැතිය ලබාදී තිබුණි. සමාලෝචන වර්ෂය තුළදී මහා හාණ්ඩාගාරයෙන් විධිමත් අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව රු.525,125 ක මුදලක් ප්‍රතිපූර්ණය කර තිබුණු බව නිර්ක්ෂණය විය. කෙසේ වූවද, බිල් හා ඉන්වොයිසි වූවට සඳහා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් කොට්ඨාසික කාඩ් බිල්පත ප්‍රතිපූර්ණය කිරීම ප්‍රශ්නගතව පවතී.

1.2.7 ගදුනා නොගත් ගනුදෙනු

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචන වර්ෂය අවසානයට වූ එකතුව රු.236,278,296 ක්වූ තාය ගිණුම්වල වෙන් නොකළ ශේෂයන් නිරවුල් කිරීමට එලදායී ක්‍රියාමාර්ග ගෙන නොනිබුණි.

(ආ) සමාලෝචන වර්ෂය අවසානයට හඳුනා නොගත් තැන්පත් ලෙස රු.2,947,793 ක මුදලක් දකවා තිබුණි.

1.2.8 වංචා

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචන වර්ෂයේ මුළු ප්‍රකාශනවල වෙනත් තායගැනීයන් යටතේ වංචා ගිණුම් ලෙස රු.2,400,000 ක ශේෂයක් දකවා තිබුණි. තාය ගණුම් අංක 1/27279 හා තාය ගිණුම් අංක 6/33376 ට අදාළව පිළිවෙළින් රු.800,000 ක් හා රු.1,600,000 ක්වූ තාය මෙයින් නියෝජනය වේ.

(ආ) ඇපය ලෙස තබන ලද දේපල පිළිබඳ අයිතිය සනාථ කර ගැනීමෙන් නොරව ගනුදෙනුකරුවකුට තාය දෙකක් ලබාදී තිබුණි. මෙම දේපලම ඇපයට තබා වෙනත් බැංකුවකින් ලබා ගන්නා ලද තාය මුදලක හිහ ශේෂ අයකර ගැනීමට එම බැංකුව රිකින් මෙම දේපල වෙන්දේසී කර තිබුණි. මෙම තායවල මුළු හිහ ශේෂය වූ රු.3,787,337 2012 මැයි 24 දින නිරවුල් කර තිබුණු අතර රු.87,337 ක සහනයක් ලබාදී තිබුණි.

2. මුළු සමාලෝචනය

2.1 මුළු ප්‍රතිඵල

ලබාගත හැකිවූ තොරතුරු අනුව සමාලෝචන වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා රිලිඛ අවස්ථාවන් අනුව මුළු ප්‍රතිඵල පිළිබඳ සාරාංශයක් පහත වුවෙන් දැක්වේ.

ඡීජයය	ප්‍රවර්තන වර්ෂය (2011)	ඉකුත් වර්ෂය (2010)	ඉකුත් වර්ෂයට වඩා වෙනස්වීම ප්‍රතිශතයක් වශයෙන්
	රු. (000)	රු. (000)	%
පොලී ආදායම	2,307,130	2,362,259	(2.3)
පොලී රියදම	1,213,932	1,368,229	(11.3)
----	----	----	----
සුද්ධ පොලී ආදායම	1,093,198	994,030	10
වෙනත් මෙහෙයුම් ආදායම	362,747	387,121	(6.3)

දෙල මෙහෙයුම් ලාභය	1,455,945	1,381,151	5.4
මුළු පුනරාවර්තන රීයදම	761,133	747,776	1.8
මෙහෙයුම් කටයුතුවලින් ලාභය	694,812	633,375	9.7
ණය පාඩු සඳහා වෙන් කිරීම	26,693	4,260	526.6
වෙනත් ආදායම	9,582	829	1,055.9
බදු පෙර ඉද්ධ ලාභය	731,087	638,464	14.5
බදු	176,111	178,737	1.47
බදු පසු ඉද්ධ ලාභය	554,976	459,727	20.72
පෙර වාර්තා කරන ලද ආරම්තක			
රඳවාගත් ඉපයිම්	930,678	674,022	38.1
අවසාන රඳවාගත් ඉපයිම්	1,139,528	930,678	22.44

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය තුළ බැංකුවේ මෙහෙයුම්වලින් ප්‍රතිව්‍යාය රු. මේලියන 694.81 ක බදු පෙර ඉද්ධ ලාභයක්ව අතර, රට අනුරුද්‍යීව ඉකුත් වර්ෂයේ රු. මේලියන 633.37 ක බදු පෙර ඉද්ධ ලාභය හා සැයදිමේදී මූල්‍ය ප්‍රතිව්‍යායයේ රු. මේලියන 61.44 ක වැඩිවිමක් දැක්වුණි. නවද, සමාලෝචිත වර්ෂයේ බදු පෙර ඉද්ධ ලාභය රු. මේලියන 731.08 ක්වා අතර රට අනුරුද්‍යී ඉකුත් වර්ෂයේ බදු පෙර මුළු ඉද්ධ ලාභය රු. මේලියන 638.46 ක් වූයෙන් රු. මේලියන 92.62 ක වැඩිවිමක් දැක්වුණි. ඉහත ප්‍රතිව්‍යාය සඳහා පහත සඳහන් හේතුන් ප්‍රධාන වගයෙන් බලපා තිබුණි.

- (අ) ඉකුත් වර්ෂයේ අනුරුද්‍ය සංඛ්‍යා සමඟ සැයදිමේදී සමාලෝචිත වර්ෂයේ පොලී රීයදම 11.3% කින් අඩුවී තිබුණු අතර පොලී ආදායම 2.3% කින් අඩුවී තිබුණි.
- (ආ) ස්ථාවර වන්කම් අපහරණය කිරීමෙන් හා රිවිධ ආදායම් වැඩිවිම හේතුවෙන් ඉකුත් වර්ෂය සමඟ සැයදිමේදී වෙනත් ආදායම රු. මේලියන 9.58 කින් විනම් 1055.9% කින් වැඩිවි තිබුණි.
- (ඇ) ඉකුත් වර්ෂය සමඟ සැයදිමේදී එය පාඩු සඳහා වෙන් කිරීම රු. මේලියන 22.43 කින් විනම් 526.6% කින් අඩුවී තිබුණි.

2.2 එගුහාත්මක මූල්‍ය සමාලෝචනය

ලබාගත හැකිවූ තොරතුරු අනුව, 2009, 2010 හා 2011 යන වර්ෂ හැර පසුගිය වර්ෂ 03 ක බැංකුවේ මෙහෙයුම් ප්‍රතිවිලය අඩුවී නිබුණි. රීස්තර පහත පරිදි වේ.

	2011	2010	2009	2008	2007	2006
	-----	-----	-----	-----	-----	-----
(අ) පොලි ආදායම	2,307	2,362	2,165	1,956	1,399	1,307
(ආ) පොලි වියදම	1,214	1,368	1,939	1,636	1,002	608
(ඇ) ගුද්ධ පොලි ආදායම	1,093	994	226	320	397	699
(ඈ) වෙනත් මෙහෙයුම් ආදායම	363	387	505	261	170	117
(ඉ) වෙනත් ආදායම	9	1	2	5	2	1
(ඊ) මුළු ආදායම	1,465	1,382	733	586	569	817
(උ) මුළු පුනරාවර්තන ටියදම්	734	743	613	535	445	499
(ඌ) බදු පෙර ගුද්ධ ලාභය	731	639	120	51	124	318
(ඍ) බදු	176	179	46	30	41	105
(ඏ) බදු පසු ගුද්ධ ලාභය	555	460	74	21	83	213

මේ සම්බන්ධයෙන් පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) 2006 සිට 2010 දක්වා කාල පර්විලේදය තුළ පොලි ආදායම රු. මිලියන 1,307 සිට රු. මිලියන 2,362 දක්වා එනම් 80.72% කින් වැඩිවී නිබුණු අතර, පෙර වර්ෂය සමඟ සයැයිදීමේදී සමාලෝචන වර්ෂයේ රු. මිලියන 55 කින් එනම් 2.33% කින් අඩුවී නිබුණි. පොලි ටියදම් 2006 සිට 2009 කාල පර්විලේදය තුළ රු. මිලියන 608 සිට රු. මිලියන 1,939 දක්වා එනම් 218.91% ක්වා ඉගළ අනුපාතයකින් වැඩිවී නිබුණු අතර, එය 2011 වර්ෂයේදී රු. මිලියන 1,214 දක්වා ක්‍රමයෙන් අඩුවී නිබුණි.
- (ආ) 2006 සිට 2008 දක්වා කාල පර්විවේදය තුළ බදු පෙර ලාභය රු. මිලියන 318 සිට රු. මිලියන 51 දක්වා 83.96% කින් අඩුවී ඉන්පසු 2009 වර්ෂයේ රු. මිලියන 120 සිට 2011 වර්ෂය වනවිට රු. මිලියන 731 දක්වා එනම් 509.17% කින් වැඩිවී නිබුණි. 2006 වර්ෂයේදී බදු පසු ගුද්ධ ලාභය රු. මිලියන 213 සිට 2008 වර්ෂය වනවිට රු. මිලියන 21 දක්වා එනම් 90.14% කින් අඩුවී නිබුණි. ඉන්පසු 2009 වර්ෂයේදී රු. මිලියන 74 සිට 2011 වර්ෂය වනවිට රු. මිලියන 555 දක්වා එනම් 650% කින් ක්‍රමයෙන් වැඩිවී නිබුණි.

2.3 අනුපාත හා ප්‍රතිශතන

ලබාගත හැකිවූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය සහ පෙර වර්ෂ 06 ක බැංකුවේ වැදගත් අනුපාත කිහිපයක් පහත පරිදි වේ.

	2011	2010	2009	2008	2007	2006	2005
	%	%	%	%	%	%	%

(අ) ලාභදායීත්ව මට්ටම

(i) ගුද්ධ පොලී ආන්තිකය	5.63	7.58	4.41	4.16	4.85	7.98	7.3
(ii) හිමිකම් මත ප්‍රතිලාභ	18.3	17.02	3.48	1.76	3.3	8.56	14
(iii) සාමාන්‍ය වන්කම් මත ප්‍රතිලාභ	3.76	3.46	0.80	0.38	1.1	3.11	4

(ආ) ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා

(i) හිමිකම් / මුළු වන්කම්	14.60	14.57	13.41	16.01	19.9	23.5	26
(ii) හිමිකම් / ණය	19.46	19	18	19	23	26	28
(iii) පොලී I	29.59	26.15	25.29	27.81	56.95	76.15	87
(iv) පොලී II	29.92	26.89	25.59	28.47	57.98	77.38	89

(ඇ) ඉවශ්‍යීතාවය

(i) ක්ෂේමීක වන්කම් / තැන්පතු (වගකීම්)	20.04	21	26	12	10	10	12
(ii) තැන්පතු / එය සහ අත්තිකාරම්	87.55	85	85	71	61	51	54
(iii) එය ගැනීම් / එය සහ අත්තිකාරම්	3.44	4	5	5	10	13	13

2.4 කාරක ප්‍රාග්ධන කළමනාකරණය

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

(අ) බැංකුව අතිශේක අරමුදල් සමාගම් දෙකක 7% ක සාමාන්‍ය පොලී අනුපාතයකට කෙරී කාලීන ප්‍රති මිලදී ගැනීම් (REPO) ආයෝජනවල (ප්‍රධාන වශයෙන් එක් දිනක් හෝ දෙකක් සඳහා) ආයෝජනය කර නිඛුණු බව නිර්ක්ෂණය විය. එකතුව රු4,770,566,077 ක්වූ ආයෝජන අවස්ථා 13 කදී එම සමාගමේ ඉහත අනුපාතයටම මායයකට වැඩි කාලයක් පැවතුණු බවද නිර්ක්ෂණය විය. බැංකුව විසින් එම අවස්ථාවේදී මුදල් ඉල්ලුම් තුන්පතු හෝ

කෙරිකාලීන ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළේනම් රු.17,905,404 කට සමාන 2% ක අවම අනිර්ක් පොලියක් උපයාගත හැකව නිබු බව අනාවරණය විය.

(ආ) සමාලෝචන වර්ෂය තුළදී බැංකුව කෙරිකාලීන ආයෝජනයක් ලෙස (ප්‍රතිමිලදී ගැනීම්) රු.මිලියන 27,834 ක් අවස්ථා 33 කදී සමාගමක ආයෝජනය කර තිබුණු බවද නිර්ක්ෂණය විය. මෙම ආයෝජනය 7% ක සාමාන්‍ය පොලියකට ආයෝජනය කර තිබුණු අතර, රු.මිලියන 400 සිට රු.මිලියන 1,500 දක්වා වූ ආයෝජන කාල පර්විලේදය තුළදී එම සමාගමේ පැවතුණි. මෙම ආයෝජනය ඉල්ලුම් තැන්පතුවල හෝ කෙරිකාලීන ස්ථාවර තැන්පත්වල ආයෝජනය කළේ නම් රු.මිලියන 16 කට සමාන 2% ක අනිර්ක් පොලියක් උපයා ගත හැකව නිබුණු බව නිර්ක්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

3.1.1 ණය පර්පාලනය

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව මූල් නාය ප්‍රමාණය, අක්‍රීය නාය උකස් නායවල ගෙවීම් පැහැර හැරී නාය, සේවක අර්ථ සාධක අරමුදල් නාය හා වනු අංශයේ සේවක අර්ථ සාධක අරමුදල් නාය පිළිබඳ 2011 දෙසැම්බර් 31 දිනට තත්ත්වය පහත ප්‍රකාශයෙන් දැක්වේ.

2011 දෙසැම්බර් 31 දිනට හිහ නාය යේෂ්ඨය	අක්‍රීය නාය යේෂ්ඨය	ගෙවීම් පැහැර නාය යේෂ්ඨය	අක්‍රීය නාය ප්‍රතිශතය	ගෙවීම් පැහැර හැරී නාය ප්‍රතිශතය	
රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	%	%	
රුකස් නාය	6,652	537	2,167	8.07	32.58
යේ.අ.අ. නාය	6,873	4,051	850	58.94	12.37
වනු අංශයේ යේ.අ.අ.නාය	956	691	26	72.28	2.72

මේ සම්බන්ධයෙන් පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

(ඇ) උකස් නාය, සේවක අර්ථ සාධක අරමුදල් නාය, වනු අංශයේ සේවක අර්ථ සාධක අරමුදල් නාය සම්බන්ධයෙන් අක්‍රීය නාය අනුපාතය පිළිවෙළින් 8.07%, 58.94% සහ 72.28% ක්ටු අතර එය ඉකුත් වර්ෂයේ පිළිවෙළින් 9.93%, 65.98% හා 76.93% ක් සමඟ සැයැදිමේදී එය පහල යාමේ උපනතියක පෙන්නුම්කර නිබුණි.

- (ආ) දේවක අං්තර් සාධක අරමුදල් තාය හා වතු අංශයේ දේවක අං්තර් සාධක අරමුදල් තාය අයකර ගැනීමේ තත්ත්වය අසතුවූයක රීය.

3.1.2 තාය කාල රිශ්ලේෂණය

ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, උකස් තාය, දේවක අං්තර් සාධක අරමුදල් තාය හා වතු අංශයේ දේවක අං්තර් සාධක අරමුදල් තාය පිළිබඳ 2011 දෙසැම්බර් 31 දිනට තාය කාල රිශ්ලේෂණයක් පහත ප්‍රකාශයෙන් දැක්වේ.

මාය	2011 දෙසැම්බර් 31 දිනට නිහ තාය යේෂය		
	උකස් තාය	දේ.අ.අ. තාය	වතු අංශයේ දේ.අ.අ. තාය
	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන
0	3,947	1,972	239
1-2	2,168	850	26
3-5	358	474	196
6-11	91	737	166
12-17	33	2,744	325
18 හා රට වැඩි	55	96	4
එකතුව	6,652	6,873	956

මෙම සම්බන්ධයෙන් පහත තිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) දේවක අං්තර් සාධක අරමුදල් තායවලට අදාළව, රු.මිලියන 6,873 ක්වූ මුළු නිහ තාය යේෂයන් රු.මිලියන 2,840 ක් වර්ෂ 1 කට වැඩි කාලයක් නිහ නිටව පැවතුණි.
- (ආ) වතු අංශයේ දේවක අං්තර් සාධක අරමුදල් තායවලට අදාළ රු. මිලියන 956 ක්වූ මුළු නිහ යේෂයන් රු.මිලියන 329 ක් වර්ෂ 1 කට වැඩි කාලයක් නිහ නිටව පැවතුණි.
- (ඇ) දේවක අං්තර් සාධක අරමුදල් තාය හා වතු අංශයේ දේවක අං්තර් සාධක අරමුදල් තාය සම්බන්ධයෙන් දිගු කාලයක් නිහතිරි යේ අයකර ගැනීමට එලදායී ත්‍රියාමාර්ග ගත් බවට සාක්ෂි නොවේ.
- (ඇ) රු. මිලියන 59.7 ක ගුද්ධ නිහයක සහිත උකස් තාය 737 ක් සඳහා යේ පත් දිනයට තාය ආපසු ගෙවීමේ කාලය ඉකුත්වී නිබුණි.

(ඉ) රු.මිලියන 19.5 ක ගුද්ධ හිහෙක් සහිත යෝචන අර්ථ සාධක අරමුදල් තුළ 1,655 කට අදාළව ගෙෂ පත්‍ර දිනයට මාය ආපසු ගෙවීමේ කාලය ඉකුත් නිබුණි.

3.1.3 මුළු මාය, අක්‍රීය මාය (NPL) සහ අක්‍රීය මාය අනුපාතය

ලබාගත හැකිවූ තොරතුරු අනුව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය හිහෙ මුළු මාය, අක්‍රීය මාය සහ අක්‍රීය මාය ප්‍රතිශතය පිළිබඳ තත්ත්වය ඉකුත් වර්ෂය සමඟ සයදා පහත දැක්වේ.

(අ) මුළු මාය (හිහ මුළු මාය මුදල)

	2011 රු.මිලියන	2010 රු.මිලියන	2009 රු.මිලියන	2008 රු.මිලියන	2007 රු.මිලියන
උකස් මාය	6,652	6,577	7,016	7,192	6,194
යේ.අ.අ.මාය	6,873	5,814	5,225	4,931	3,984
වතු අංශයේ යේ.අ.අ. මාය	956	841	798	715	663
එකතුව	14,481	13,232	13,039	12,838	10,841

(ආ) අක්‍රීය මාය

	2011 රු.මිලියන	2010 රු.මිලියන	2009 රු.මිලියන	2008 රු.මිලියන	2007 රු.මිලියන
උකස් මාය	537	653	1,278	917	866
යේ.අ.අ.මාය	4,051	3,836	3,714	2,898	2,235
වතු අංශයේ යේ.අ.අ. මාය	691	647	618	456	471
එකතුව	5,279	5,136	5,610	4,271	3,572

(ඇ) අක්‍රීය මාය ප්‍රතිශතය

	2011 %	2010 %	2009 %	2008 %	2007 %
උකස් මාය	8.07	9.93	18.21	12.75	13.98
යේ.අ.අ.මාය	58.94	65.98	71.08	58.77	56.10
වතු අංශයේ යේ.අ.අ. මාය	72.28	76.93	77.44	63.78	71.04
එකතුව	36.47	38.81	43.02	33.27	32.95

මේ සම්බන්ධයෙන පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2007 සිට 2009 කාල පර්වීන්දය තුළදී සේවක අර්ථ සාධක අරමුදල් අක්ෂීය ණය අනුපාතය 56.10% සිට 71.08% දක්වා වැඩිව අතර 2010 සහ 2011 වර්ෂවලදී එහිවෙතින් 65.98% කා 58.94% ක් දක්වා අවුරි නිඛුණි. වනු අංශයේ අර්ථ සාධක අරමුදල් අක්ෂීය ණය අනුපාතය 2007 සිට 2011 වර්ෂය දක්වා 71.04% සිට 72.2% දක්වා වැඩිව නිඛුණි.
- (ii) මූල් අක්ෂීය ණය 2007 වර්ෂය සිට ඉදිරියට 2010 වර්ෂය හැර වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර නිඛුණි.
- (iii) සේවක අර්ථ සාධක අරමුදල් අක්ෂීය ණය වාර්ෂිකව ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කර නිඛුණි.

3.1.4 උකස් නිය, යෝ.අ.අ. නිය භා වනු අංශයේ යෝ.අ.අ. නිය සම්බන්ධයෙන් නිය ගෙවීම් පිළිබඳ තත්ත්වය

ලබාගත හැකිවූ තොරතුරු අනුව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ ලබා දුන් උකස් නිය, යෝ.අ.අ.නිය භා වනු අංශයේ යෝ.අ.අ. නිය පිළිබඳ තත්ත්වය ඉකුත් වර්ෂය සමඟ සයදා පහත දැක්වේ.

	2011		2010		විවෘතය	
	ගිණුම් සංඛ්‍යාව	වරිනාකම	ගිණුම් සංඛ්‍යාව	වරිනාකම	වරිනාකම	ප්‍රතිශතය
%	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	රු. මිලියන	%
උකස් නිය	1,883	1,105	1,164	499	606	121.44
යෝ.අ.අ. නිය	7,155	1,868	5,082	1,124	744	66.19
වනු අංශයේ යෝ.අ.අ. නිය	2,117	193	1,771	96	97	101.04
එකතුව	11,155	3,166	8,017	1,719	1,447	84.18

2011 වර්ෂයේදී ගෙවා නිඛු ඩියලුම වර්ගයේ නිය 2010 වර්ෂය සමඟ යැයුදීමේදී පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කර නිඛුණි.

3.1.5 ණය කළමු

ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාලෝචන ව්‍යුහය තුළදී හා ඉක්ත් වර්ෂ 4 ක ලබාදුන් නිය, එම නිය ලබාදීමේ අරමුණු වශයෙන් පහත දැක්වේ.

නිය ලබාදුන් අරමුණ	2007	2008	2009	2010	2011
(අ) නිවාස මිලදී ගැනීම හා ගොඩනැගිලි ඉංකිරීම සඳහා ඉඩම් මිලදී ගැනීම	-----	-----	-----	-----	-----
* සංඛ්‍යාව	1,194	1,285	488	567	715
* වටිනාකම රු. මිලියන වලින්	575	637	155	205	435
(ආ) නිවාස ඉදිකිරීම, දීම කිරීම්, අලුත්වැඩිය කිරීම් ආදිය					
* සංඛ්‍යාව	8,631	9,493	6,779	7,416	9,946
* වටිනාකම රු. මිලියන වලින්	2,066	2,501	1,180	1,504	3,120
(ඇ) නිය නිදහස් කිරීම					
* සංඛ්‍යාව	68	73	29	33	66
* වටිනාකම රු. මිලියන වලින්	23	41	9	11	57
(ඈ) වාහන මිලදී ගැනීම					
* සංඛ්‍යාව	-	-	-	01	00
* වටිනාකම රු. මිලියන වලින්	-	-	-	0.08	00
(ඉ) කාමිකර්මය සඳහා ඉඩම් මිලදී ගැනීම					
* සංඛ්‍යාව	-	-	-	-	04
* වටිනාකම රු. මිලියන වලින්	-	-	-	-	10
(ඊ) වෙනත්					
* සංඛ්‍යාව	-	-	-	-	41
* වටිනාකම රු. මිලියන වලින්	-	-	-	-	14
(උ) වශකතුව					
* සංඛ්‍යාව	9,893	10,851	7,296	8,017	10,772
* වටිනාකම රු. මිලියන වලින්	2,664	3,179	1,344	1,720	3,636
* ප්‍රතිශතය	-	119	42	127	211

ඉහත දැක්වෙන සියලුම වර්ගයේ නිය 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා වාර්ෂික වැඩිවීමේ ප්‍රව්‍යතාවයක් පෙන්නුම් කර නිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

(අ) උකස් තාය

විගණකාධි කරන ලද නියදී පරීක්ෂණවලට අනුව උකස් තාය කළමනාකරණය සම්බන්ධයෙන් පහත සඳහන් ටිගාල දුට්ටූලනා නිර්ක්ෂණය විය.

- (i) තාය ගෙවීම පැහැර හැර පුද්ගලයින්ට ව්‍යෙරෙහිව නිතිමය කටයුතු කිරීමේ දීම ප්‍රමාදයන්
- (ii) උකසට තබන ලද දේපල වෙන්දේසි කිරීමේ නොවිකිමේ දීම ප්‍රමාදයන්
- (iii) උකසට තබන ලද දේපලට සහා වෙළදපොල වටිනාකම ඉක්මවා තාය ලබාදීම.
- (iv) උකසට තබන ලද දේපල නිදහස් තුක්තිය විදිය හැකි තීමිකමක බවට කහවුරුකර ගැනීමෙන් නොරුව ගනුදෙනුකරුවන්ට තාය ලබා දීම.
- (v) ගනුදෙනුකරුවන්, විශේෂයෙන් ගෙවීම පැහැර හරින පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර සන්නිවේදනය ප්‍රමාණවන් නොවීම.
- (vi) පෙර තාය සම්බන්ධයෙන් වූ හිහ මුදල පිළිබඳ අවධානය යොමු නොකර තවදුරටත් තාය ලබාදීම.
- (vii) පොලී, ප්‍රමාද ගාස්තු අයකර නොගැනීම ආදි ආපසු අයකර ගැනීම පිළිබඳ උරදෙස්වලට අනුකූල නොවීම.

(ආ) උකස් තාය වෙනුවෙන් පවරාගන් දෙපල

ලබාගත හැකිවූ නොරුරු අනුව පවරාගන් දේපල 115 පිළිබඳව 2011 දෙසැම්බර් 31 දිනට රු.29,537,145 කුට්‍රු මුදල තාය මුදල ඇතුළත් රු.55,920,500 ක මුදලක් බැංකුවට ලබා යුතුව පැවතුණි. මේ සම්බන්ධයෙන් පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (i) දේපල වෙන්දේසි කිරීම පිළිබඳ ක්ෂේත්‍ර ස්ථානාකෘති ගෙන නොනිබුණි.
- (ii) දේපල 115 කින් රු.6,400,000 ක් වටිනාකම වූ දේපල 15 ක් පමණක් 2011 වර්ෂය අවසානය වන විට අපහරණය කර තිබුණි.
- (iii) දේපල 08 ක තක්සේරු වටිනාකම රු.3,224,865 කින් අඩුවෙන් තක්සේරු කිරීම කිරීම නිසා ලබා යුතු ගිණුම් ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවුණි.
- (iv) තුක්තිය ලබා ගැනීමට නොහැකි විම.

(ඇ) වතු අංශයේ සේවක අම්ල සාධක ආරමුදල් තාය

පාඨු ලෙස වර්ශීකරණය කර ඇති රු.4,806,058 කුට්‍රු මුළු හිහ තාය වර්ෂ 2 සිට 12 දක්වා කාලයක් මහ බැංකුවෙන් අයකර ගෙන නොනිබුණි.

3.3 ආද්‍රීක නොවූ ගනුදෙනු

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය තුළ තොග කළමනාකරණය සඳහා රු.341,550 කට මිලදී ගත් මාදුකාංගයක් අරමුණු කළ ඉන්වෙන්ට්‍රි කළමනාකරණය සඳහා යොදා ගෙන නොනිබුණු.

(ආ) දුර්වල මුදල් කළමනාකරණය හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ අයිරා පහසුකම් ලබාගෙන රු.788,009 ක අයිරා පොලි ගෙවා නිබුණි.

3.4 හයුනාගත් පාඨු

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

(අ) හිහ ණය පිළිබඳ පවරාගත් දේපල ලියා හැරීම

ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, වික්නෑව රු.6,952,332 ක්වූ පවරාගත් දේපල 35 ක් පිළිබඳ හිහ යේශයන් සමාලෝචිත වර්ෂය තුළදී ලියාගැර නිබුණි.

(ආ) පවරාගත් දේපල පිළිබඳ අපහරණ පාඨු

ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, පවරාගත් දේපල අපහරණය කිරීමේදී පැනනැගි පාඨුව රු.501,929 ක් විය.

(ඇ) වෙනත් පාඨු

2011 අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලට අනුව රු.192,886 ක්වූ බොල් එය ලියාගැර නිබුණි.

3.5 මානව සම්පත් කළමනාකරණය

ලබාගත හැකිවූ තොරතුරු අනුව 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂ 03 ක අනුමත කාර්ය මණ්ඩලය තර්ඟ කාර්ය මණ්ඩලය හා පුරුෂ්පාඩු පතන දැක්වේ.

තනතුරු වර්ගය	අනුමත කාර්ය මණ්ඩලය			තර්ඟ කාර්ය මණ්ඩලය			පුරුෂ්පාඩු		
	2009 දෙසැ. 31	2010 දෙසැ. 31	2011 දෙසැ. 31	2009 දෙසැ. 31	2010 දෙසැ. 31	2011 දෙසැ. 31	2009 දෙසැ. 31	2010 දෙසැ. 31	2011 දෙසැ. 31
	-----	-----	-----	-----	-----	-----	-----	-----	-----
විධායක	183	183	183	167	159	157	16	24	26
විධායක - නොවන	150	150	150	116	114	107	34	36	43
කළමනාකරන පුහුණු	15	15	15	-	-	-	15	15	15
කණීජ්ධ සේවක	53	53	53	35	34	35	18	19	18
අනියම්	-	-	-	02	01	3	(02)	(01)	(03)
							අතිර්ක්ත	අතිර්ක්ත	අතිර්ක්ත
එකතුව	401	401	401	320	308	302	81	93	99
	=====	=====	=====	=====	=====	=====	=====	=====	=====

පුරුෂ්පාඩු යාධාර ක්‍රමයෙන් වැඩිවන බවත් පුරුෂ්පාඩු එර්ලිම සඳහා 2009 වර්ෂයේ සිට එලදායි ක්‍රියාමාර්ග ගෙන තොනිබුණු බවත් නිර්ක්ෂණය එය.

3.6 පාර්තෝගීත අරමුදල

බැංකුව විසින් පාර්තෝගීත අරමුදලක් මෙම වාර්තාවේ දිනය දක්වා ස්ථාපිත කර නොතිබුණි.

3.7 බැංකුවේ පරිගණක බැංකු පැඳතිය

බැංකුවේ පරිගණක පද්ධතිය පිළිබඳ පහත සඳහන් අවහිරතා නිර්ක්ෂණය රිය.

(අ) දැනටමත් පද්ධතියේ පවතින ලෙසර පිටු වලට සමාන ලෙසර් පිට නැවත ඇත්තේම වැළැක්වීමට පද්ධතිය අසමත්වීම නිසා ගනුදෙනු දෙවලක් සිදු තිබුණි.

(ආ) පෙර වර්ෂයේ ආදායම් ප්‍රකාශයට මේ වන විටත් ආයකර ඇති පෙර වර්ෂයේ ආදායම් හා වියදම් යෝජා, පද්ධතිය විසින් සාවදාව ඉදිරියට ගෙනැවීන් තිබුණි.

4. ගිණුම්කටයුතුහාවය හා යහපාලනය

4.1 සංයුත්ත සැලැස්ම

2010 සට 2012 වර්ෂය දක්වා කාල පර්විලේදය සඳහා සංයුත්ත සැලැස්ම පිළියෙළ කර තිබුණු, එය යාවත්කාලීන කර නොතිබුණි. 2010 සිට 2012 වර්ෂය සඳහා සංයුත්ත සැලැස්මේ සකස් කරන ලද සමහර ඉලක්කයන් ඉටු කර ගෙන නොතිබුණි. විස්තර පහත දැක්වේ.

(අ) ණය කළමේ 10% කට සමානව කාෂිකාර්මික නාය ලබාදීම.

(ආ) නව වායාපාර / නිෂ්පාදන ක්ෂේත්‍ර හඳුනා ගැනීම.

(ඇ) පවත්නා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.

4.2 ක්‍රියාකාර් සැලැස්ම

2011 වර්ෂය සඳහා ක්‍රියාකාර් සැලැස්මේ දක්වන ලද පහත සඳහන් ඉලක්කයන් සපුරා ගෙන නොනිබුණි.

- (අ) උකස් තාය හා යෝචිත අද්ද සාධක අරමුදුල තාය පිළිබඳ ආන්තිය තාය පිළිවෙළින් 5% හා 30% දක්වා අඩුකර ගැනීම.
- (ආ) තාය පිළිබඳ 22% ක වාර්ශික වර්ධනය සපුරා ගැනීම හා තාය කළම කාමිකාර්මික හා කාර්මික අංශයන්ට නානාංගිකරණය කිරීම.
- (ඇ) සම්පූර්ණ සර්වගාහී පර්ගණකගත පර්සරයක් ස්ථාපිත කිරීම.

4.3 ප්‍රසම්පාදන සැලැස්ම

2011 වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොනිබුණි.

4.4 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචන වර්ෂය සඳහා අයවැය ලේඛනය සම්පූර්ණයෙන් පිළියෙල කර නොනිබුනු අතර, ආදායම් හා රියදුම් රිස්තරාත්මකව ඇස්තමේන්තු කිරීමෙන් තොරව සාරාංශගත ලාභාලාභ ගිණුමක් පමණක් පිළියෙල කර නිබුණි.

අයම්පූර්ණ අයවැය ලේඛනයට අනුව, අයවැයගත සංඛ්‍යා හා තර්ඟ සංඛ්‍යා අතර හිතකර රිව්ලනයන් 07% සිට 67% දක්වා, අහිතකර රිව්ලනයන් 17% සිට 145% දක්වා නිර්ක්ෂණය විය. එබැවින් බලැකුව අයවැය ලේඛනය ම්ලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොනිබුනු බව නිර්ක්ෂණය විය.

5. පද්ධති හා පාලන

රිගණනයේදී නිර්ක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වර්නවර බැංකුවේ සහාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේරුයන් කෙරෙහි විශේෂ අවධානය යොමු රිය යුතු වේ.

- (අ) පටරාගත් දේපල
- (ආ) ණය යේෂ
- (ඇ) පොලී ආදායම හා බඳු වගකීම්
- (ඈ) පාලන ගිණුම්
- (ඉ) අන්තිකාරම්
- (ඊ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්
- (උ) පර්ගණක තොරතුරු පද්ධතිය
- (ඌ) මූල්‍ය එකතු කළ අගය මත ගෙවීම් බඳු හා රඳවා ගැනීම් බඳු
- (එ) බැංකු සැයදුම්